

ධම්මික ජයකොඩි එ. මහජන බැංකුව

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 836 /2019 (2019.03.12 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

- සභාපති: මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
- කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
- කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

- අභියාචක - ධම්මික ජයකොඩි
- නොතිසි ලත් පාර්ශවය - නම් කළ නිලධාරි, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය, මහජන බැංකුව, නව නගරය, රත්නපුරය

- පෙනීසිටීම**
- අභියාචක - ධම්මික ජයකොඩි
 - පොදු අධිකාරිය - සඳමාලි නිසංසලා, සහකාර නීති නිලධාරි එන්.ජී.ටී.. කල්පනී, සහකාර කළමනාකාර

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.09.18
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	2018.09.21
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2018.10.20
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	2018.10.29
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2018.11.12

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක විසින් 2018.09.18 දිනැති තොරතුරු ඉල්ලීම මඟින් පහත සඳහන් තොරතුරු ඉල්ලා සිටින ලදී.

යම් ආයතනයක් විසින් යම් පුද්ගලයෙක් වෙත ඔහුගේ නමින් වෙක්පතක් නිකුත් කිරීමෙන් පසු බැංකුගත කොට, නිෂ්කාශනය වී එන ගිණුමට බාරවීමෙන් පසු, යම් හේතුවක් මත එම මුදල් නවතා තබන ලෙස එම ආයතන ප්‍රධානියා විසින් ඉල්ලීමක් කල අවස්ථාවකදී එම පුද්ගලික ගිණුමේ පවතින මුදල් ගනුදෙනු කිරීමට නොහැකි වන ලෙස නවතා තැබීමට අදාළ බැංකුවේ කළමනාකරුට බලයක් තිබේද? එසේනම් ඒ කුමන පනතේ, කුමන වගන්තිය යටතේද යන්න නිශ්චිත වශයෙන් දැනගත යුතුව ඇත.

තොරතුරු නිලධාරියා 2018.09.21 දිනැතිව පිළිතුරු සපයමින් දන්වා සිටින ලද්දේ තොරතුරු ඉල්ලීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණු ප්‍රමාණවත් නොවන බැවින් අදාළ කාරණය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි. මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක විසින් 2018.10.20 දිනැතිව නම්කළ නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධරයා 2018.10.29 දිනැතිව පිළිතුරු සපයමින් දන්වා සිටින ලද්දේ ඉහත ගිණුමේ මුදල් ගනුදෙනුකරු වෙත නිදහස් නොකර රඳවා තබාගැනීම සම්බන්ධව හේතු විමසමින් 2018.10.02 දිනැති ලිපිය මගින් තොරතුරු ඉල්ලා ඇති නමුත්, මෙය තොරතුරු දැනගැනීමේ පනතට අදාළ නොවන අතර, බැංකුවේ රහස්‍යභාවයට අදාළ කරුණක් බැවින් මෙම ගිණුම සම්බන්ධයෙන් යම් තොරතුරක් අවශ්‍යය වන්නේ නම් ගනුදෙනුකරු වෙතින් විමසුම් කර තහවුරු කර ගන්නා ලෙසත් දන්වා සිටින ලදී. මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක විසින් 2018.11.12 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේ දී උද්ගත වූ කාරණා:

පොදු අධිකාරිය විසින් අභියාචක විසින් පෞද්ගලික ගිණුමකට අදාළ තොරතුරු ඉල්ලීමේ පදනම කුමක්ද යන්න විමසා සිටින ලදී.

මීට ප්‍රතිචාර ලෙස අභියාචක දන්වා සිටිනුයේ අදාළ පෞද්ගලික ගිණුම්හිමියා තම ළඟම හිතවතෙකු බවත් එමෙන්ම තොරතුරු පනතට අනුව තමන්ට එසේ තොරතුරු ඉල්ලීමක් සිදුකිරීමට අයිතියක් ඇති බවත්ය.

එසේම බැංකුව විසින් සඳහන් කර ඇත්තේ බැංකු රහස් යටතේ අදාළ තොරතුරු ලබා දිය නොහැකි බවය. එහෙත් අභියාචක මින් විමසා ඇත්තේ බැංකු රහස් සම්බන්ධයෙන් නොව බැංකුව අදාළ කරගත් නීති රෙගුලාසි පිළිබඳව බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර සිටී. එසේම කොමිෂන් සභාව වැඩිදුරටත් නිරීක්ෂණය කරනුයේ අදාළ තොරතුරු බැංකු රහස් යටතට හෝ තුන්වන පාර්ශ්වයකට හෝ අයත් කරුණු පිළිබඳ විෂය පථයට අයත් නොවන බවය.

නියෝගය:

අදාළ තොරතුරු හා අභියාචක විසින් විමසන ලද හේතුවලට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා 2019.07.09 පොදු අධිකාරිය කටයුතු කළයුතු බවට නියෝග කර සිටී.

මිලභ අභියාචනා විභාගය 2019.07.09 දින පෙ.ව. 10.15ට කල්තබන ලදී.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශ්වය වෙත සන්නිවේදනය කරනු ලැබේ.